

නුතන සමාජ අභියෝග හමුවේ බොඳ්ද සඳාචාරයේ සැපයෝගිතාව

Utility of Buddhist Ethics in the face of modern social challenges

ආචාර්ය, ප්‍රනාමුරේ වන්දීම හිමි

සාරස්වත්පාය

බුදුසමයේ ආචාරධර්ම පද්ධතිය ගතානුගතික අව්‍යාච්‍යතාවන් දෙව නායායකින් උද්‍යාත වූවක් නොවේ. එය බුද්ධියෝගවර වූ විද්‍යානුකූල වින්තනයකට සමගාමී වූ දාරුණිකමය වටිනාකමකින් යුත්ත වන්නකි. එපමණක් නොව එය මිනිස් ජ්‍යෙෂ්ඨයට ප්‍රායෝගිකව සමාන වන මානව ධර්මයකි. මෙම ලක්ෂණ මත හිඳිමින් බොඳ්ද ආචාර ධර්මය 'ජ්‍යෙෂ්ඨය යනු දුකකි' යන පිළිගැනීමට අනුකූලව ගොඩනගා ඇත. මිනිසා දුකට පත් වන්නේ මමත්වය නීසා ඇති කරගනු ලබන අනවබෝධය මගිනි. වින්ත සන්තානගතව පවතින හොඳ-නරක දෙක වර්ධනය කර ගැනීමෙහිලා බලපාන සිතිවිලිවලට මෙම අනවබෝධය පවති. මෙයින් නිදහස් වීමට ආර්ය අෂ්ටාංගික මාර්ගය නිරදේශ කරන අතර එය ප්‍රායෝගිකව එක් එක් පුද්ගලයා විසින් ක්‍රියාත්මක කළ යුත්තකි. ගිහි පැවිදි දෙපිරිසම මෙම මාර්ගයේ ගමන් කළ යුතු බව අවධාරණය කරන බුදුසමය එය සන්තානගත හා සමාජගත දුක කෙළවර කිරීමට එකම පිළිවෙත බවද පෙන්වා දෙයි.

බොඳ්ද ආචාර ධර්මයන්හි පදනම වන්නේ ඉහත සඳහන් ආර්ය මාර්ගයයි. එම ආර්ය මාර්ගය අනුගමනය කිරීම මගින් නුතන සඳාචාර අභියෝග අතිතුමණය කිරීමට ඇති හැකියාව පිළිබඳ අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයෙන් සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

මිතිසාගේ බුද්ධියට මෙන්ම හැඟීම්වලට ප්‍රංච්‍රමිත් මිනිස් ජ්‍යෙෂ්ඨයට කිසියම් මග පෙන්වීමක් ලබාදීම සඳාවාරයේ මූලික පරමාර්ථය වෙයි. විද්‍යාත්මක යුනය අතින් මිතිසා ඉදිරියට පැමිණ සිටියද අධ්‍යාත්මික ගුණධර්ම අතින් ඉදිරියට පැමිණ නැත. දිනෙන් දිනම අසන්නට ද දකින්නට ලැබෙන ප්‍රවාත්තිවලින් අවබෝධ කරගත හැකි වන්නේ අධ්‍යාත්මික ගුණධර්ම අතින් මිතිසා බොහෝ සෙයින් පරිභානියට පත්වී ඇති බවයි. සඳාවාර සේදාපාලව හා බොඳේ උදෙශ්‍යාගය අතර පවතින අද්ඛුත වූ හයංකර වූ සමාජයක අද අප ජ්‍යෙෂ්ඨ ව සිටින බව මැනවින් අවබෝධ කර ගැනීම සමාජ ගෙවිනයක ආරම්භක කාර්ය බව අවබෝධ කරගත යුතුය.

යතුරු පදි: තුනන සමාජය, අධියෝග, බොඳේ සඳාවාරය, උපායෝගිතාව, ආචාර ධර්ම, පිරිහිම

Abstract

The code of ethics in Buddhism did not originate from a traditional theological theory. It has a philosophical value that goes hand in hand with intellectual scientific thought. Moreover, it is a human religion that is practically identical to human life. Based on these features, Buddhist ethics is that life is misery. But in accordance with the acceptance, man suffers from the misunderstanding of selfishness. This misunderstanding exists in terms of thoughts that affect the development of the two good and bad that exist in the mind. The Aryan Eightfold Path is recommended to be free from this and should be practised by each individual. Buddhisms emphasizes that both the clergy and the laity should follow this path and points out that it is the only way to end congenital and social misery.

The main purpose of morality is to give some guidance to human life by approaching human intellect as well as

emotions. Although man has advanced in terms of scientific knowledge, he has not advanced in terms of spiritual virtues. The news we hear and see day by day shows that man is greatly degraded in spiritual qualities. It must be understood that the initial task of social reform is to better understand that we are living today in a mysterious and horrible society where moral erosion and Buddhist zeal are competing.

Keywords: Modern society, Challenges, Buddhist morality, Ethics, Degeneration

හැඳින්වීම

වෙළඳික යුගයේ පටන්ම සඳාචාර ධර්ම හෝ ආචාර විද්‍යාව පිළිබඳ යම් යම් ප්‍රවණතාවන් පැවති ඇති බව පැවසිය හැකිය (කළුපහන, ඩී.එම්. 2005). වෙළඳික වින්තකයා මිනිසා දේශීල්වයට නැගීමේ අරමුණින් ආචාරාත්මක ප්‍රවණතාවන් වර්ධනය කළ බවට සාධක ඇත (කළුපහන, ඩී.එම්. 2005). එමගින් මිනිසාට විශ්ව සාධාරණ සඳාචාරයකට යටත්වන ආකාරය හා රැශ්වරගේ පැවත්මට යටත්වන ආකාරය උගන්වා ඇත. මෙම අදහස්වලට මිනිසා යටත් කරනු ලැබූවත් එම යටත්හාවය පදනම් කොට ගෙනම මිනිසා ගුණ ධර්මයෙන් පරිපූරණ තොවන බවත් එහි අපේක්ෂිත දේශීල්වයට ගමන් තොකරන බවත් බුදුසමය පෙන්වා දුන්නේය. එහෙයින් අධිහොතික නිරමාණයන්ගෙන් මූල්‍ය බුද්ධහමෙහි ආචාර ධර්මයේ අභිප්‍රේතාරථ වන්නේ මිනිසා ආධ්‍යාත්මික වශයෙන් උත්තරිතරත්වයට පත් කිරීමයි.

එකී ආධ්‍යාත්ම විද්‍යාවේ විවිධ නිරණයක කිල, සමාධී, පෘශ්‍ය යනුවෙන් දක්වයි. බුදුසමය හඳුන්වා දෙන මහෝච්චාත්මක නිරණයක වන මේවා තමාම මුල් කරගෙන ස්වාධීන වින්තනයක් මගින් ආචාරවාදයට සම්පූර්ණ උගන්වා තිබේ. මෙහි අවසන් ප්‍රතිඵලය විශේෂ ලක්ෂණ තුනකින් යුත්ත්ව මිනිසා බුද්ධීමය පරිපූරණත්වයට පත් කිරීම බව මහාචාරය පී. ඩී. ප්‍රේමසිර පෙන්වා දෙයි.

01. අතාප්තිකර තත්ත්වයෙන් පුද්ගලයා මූද්‍රාලීම - හිල
02. නිවැරදි දැනුම කරා යොමු කරලීම - සමාධී
03. අරිහත්හාවය දක්වා යොමු කරවීම - ප්‍රයා (ප්‍රේමසිර, පි. ඩී. 1998).

මෙම අනුව බොඳු සඳාචාරය පුද්ගලයා ලෙඛිකත්වයෙන් ලෝකෝත්තර තත්ත්වය කරා ගෙන යන්නක් බව පැවසිය හැකිය. බොඳු ආචාර ධර්මය මත්‍යෝධියාව පදනම් කරගෙනම පවතින්නකි. විධිමත් සැම දරුණුනයකමත් විධිමත් ආචාර විද්‍යාවකත් නිවැරදි මත්‍යෝධියාත්මක විශ්ලේෂණයක් දක්නට ලැබේ. බුදුන් වහන්සේ දැඩි කැපවීමෙන් අවබෝධකරගත් පරම සත්‍ය ධර්මය යනුවෙන් අදහස් කරන්නේ මෙයයි. එම සමස්ථ ධර්මය හෙවත් මූල් බුදුසමය ප්‍රධාන මාත්‍රකා භතරකට විශ්‍රාන්ත කළ හැකිය. එනම්;

01. ඇුන විභාගය
02. විශ්වය හා ලෝකය පිළිබඳ මතය.
03. සඳාචාර විමර්ශනය
04. පරම විමුක්තිය හෙවත් නිවන පිළිබඳ මතය (එම, 1998).

ඉහත බෙදා දැක්වීම අනුව ද සඳාචාර විමර්ශනය හෙවත් ආචාර විද්‍යාව බුදුන් වහන්සේගේ ප්‍රධාන ඉගැන්වීමක් වූ බව පෙන්වා දිය හැකිය.

මිනැම ආචාර විද්‍යාත්මක ඉගැන්වීම පද්ධතියකදී අප විසින් කළ යුත්තේ කුමක්ද? අත්හළ යුත්තේ කුමක්ද? එවා එසේ කළ යුත්තේ හා හළ යුත්තේ කුමක් නිසාද? අපගේ හැසිරීමෙහි අරමුණ කුමක් විය යුතුද? එසේ නැසිරීමේදී මිනිසා සතුව පවතින නිදහස කෙසේද? ආදී වර්යාවන්ට අදාළ කරුණු අධ්‍යයනය කරනු ලබයි. මෙසේ ආචාර විද්‍යාවේ පදනම සම්බන්ධව නැගෙන පළමු

ප්‍රශ්නය වන කළ යුත්තේ කුමක්ද? යන ප්‍රශ්නයට බුදු දහම මතාව පිළිතුරු සිපයයි.

සබැං පාපස්ස අකරණ - කුසලස්ස උපසම්පදා
සවිත්ත පරියෝගපනං - එතං බුද්ධානසාසනං
(බුද්ධකතිකාය, 1971).

සියලු පවි තොකිරීම කුසල් කිරීම සිත පිරිසිදු කර ගැනීම මිනිසා විසින් කළ යුතුය. බුදුහම තොද නරක විග්‍රහ කිරීමේදී කුසල් අකුසල්, දම්ම අධ්‍යිම, ප්‍රකුෂු පාප, කරණීය අකරණීය, කල්පාණ පාපක, සාඩු අසාඩු සම්මා මිවිජා, අරිය අනරිය වැනි වචන යොදා ගතියි. මේ සෑම විග්‍රහයක්දීම තමාගේන් අන්තර්ගත් යහපත සලසන තැනැත්තා අර්ථවත් වූත් සිත කය වචනය යහපත් කර ගන්නා වූත් ක්‍රියාවක්ම සිදු කළ යුතු බව දක්වයි.

දම්සක් පැවතුම් සූත්‍රයේ සඳහන් වන ආකාරයට සඳාචාර ධර්මය ආරක්ෂා කරගත යුත්තේ කුමක් නිසාදැයි පෙන්වා දෙයි. එහි විග්‍රහවන ආකාරයට දක් කෙළවර කිරීම සඳහන් නිවන් අවබෝධ කිරීම සඳහන් එසේ කළ යුතුය. එමෙන්ම නිබිඩාය කලකිරීම පිණිස, විරාගාය නො ඇලීම පිණිස උපසමාය සන් සිදීම පිණිස, අනිකුෂුකාය වෙශයින් දැන ගැනීම පිණිස, සම්බෝධාය යථාර්ථය අවබෝධ කිරීම පිණිස, නිබිඩානාය නිවන් අවබෝධ කරගැනීම පිණිස ආචාරාත්මක ඉගැන්වීම බෙහෙවින් උපකාරී වෙයි.

සාහිත්‍ය විමර්ශනය

බොඳේ ආචාර විද්‍යාව මූලික වශයෙන් ප්‍රාමාණික ආචාර විද්‍යාවක් වශයෙන් සැලකේ. අචාර විද්‍යාව යටතේ අගයනු ලබන්නේ මිනිසාගේ ක්‍රියා කලාපය පමණි. මිනිස් ක්‍රියා තොද නරක හර වැරදි යනාදිය ආචාර විද්‍යාත්මක රෙගුලුසි මාලාවක ඉෂ්ටාර්ථයට අනුකූල වේද යන්න සලකා බැලීම එමගින් සිදු වේ. (දම්මානන්ද හිමි, ඩෝමාගම, 2001). බොඳේ ආචාර විද්‍යාවේ

ස්වභාවය වන්නේ මූලික පරමාදරුගයන්ට අනුකූලව මිනිස් ක්‍රියාවල සුදුසු බව හෝ තුසුදුසු බව විමර්ශනය කිරීමයි. එම විමර්ශනයන්ට අනුව රචනා වී ඇති ග්‍රන්ථ පිළිබඳ විමර්ශනය කිරීම මෙහිදී සිදු කෙරෙයි.

මහාචාර්ය ඩී.එම්. කළුපහන විසින් රචනා කරන ලද මුල් බුද්‍යමයෙහි ආචාර විද්‍යාව යන කෘතිය වැදගත් වෙයි. ආචාර විද්‍යාව පිළිබඳ ප්‍රාමාණික විවරණයක් එහි අන්තර්ගත වෙයි. ආචාර විද්‍යාවේ ඉතිහාසය මෙන්ම විවිධ දාරුණික ප්‍රවණතාව යටතේ ආචාරාන්මක සංකල්ප විශ්ලේෂණය කිරීම එහිදී සිදු කර ඇති.

එසේම සූත්‍ර පිටකයේ සහ විනය පිටකාගත ආචාරාන්මක සංකල්ප විග්‍රහ කිරීම විශ්ලේෂණාන්මකව සිදු කොට ඇති. ප්‍රාග් බෙජ්දේ ආචාරාන්මක සංකල්ප දාරුණික ලෙස විග්‍රහ කිරීම මෙහිදී දැකිය හැකිය. විශ්ලේෂණයන් එවකට භාරතයේ පැවති විවිධ දාශ්ටේවාද විමර්ශනය කරමින් හොතිකවාද වැනි දාරුණියන් සඳාචාර සංකල්ප විෂයෙහි සිදු කරන බලපෑම පිළිබඳ විමර්ශනය කොට ඇති.

සඳාචාර සංකල්ප අගය කළ තවත් එක් දාරුණියක් පිළිබඳ එහි විශ්ලේෂණය ආවධානය යොමු කොට ඇති. නෙත්න දාරුණිය වර්තමානය දක්වා භාරතීය සමාජයේ පැවතීමට එක් හේතුවක් ලෙස එහි උගන්වන ලද සඳාචාර සංකල්ප උපකාරී වී ඇති අයුරු පැහැදිලි කර ඇති. සඳාචාරාන්මක සංකල්ප සමාජ ප්‍රගමනය සඳහා උපකාරී වන අයුරු එහිදී පැහැදිලි කරයි. එහෙත් පර්යේෂණ මාත්‍රකාවට අදාළව තොරතුරු මෙම ග්‍රන්ථයේ ඇතුළත් වී නැති.

මහාචාර්ය ඔලිවර් අබේනායක විසින් රචනා කරන ලද ලිපි එකතුවක් මහමිතව පස්ස්ස්දාරතන හා පහලගම දම්මික යන හිමිවරුන් විසින් සංස්කරණය කරනු ලදුව බොඳේ අධ්‍යයන විමර්ශන යනුවෙන් ප්‍රකාශයට පත් කොට ඇති. එහි පිටු අංක

247 සිට 252 දක්වා ඇති බොඳේයා ඉදිරියේ ඇති අභියෝග යන ලිපිය මෙහිදී වැදගත් වේ. වර්තමානයේ දක්නට ලැබෙන සඳාචාර සේදාපාලුව පැති පිළිබඳ එම ලිපියේ දීර්ඝ ලෙස සාකච්ඡාකර ඇත.

උක්ත ග්‍රන්ථයේම අන්තර්ගත ශ්‍රී ලංකික සමාජ සන්දර්භය තුළ නූතන හික්ෂුන් වහන්සේලාගේ කාරය භාරය පිළිබඳ අදහස් කිහිපයක් (පිටු 477-489) යන මාතෘකාව යටතේ රවනාකර ඇති ලිපිය ද වැදගත් වෙයි. එහිදී ගිහි සමාජයේ ආචාර්යාන්ගේ පැවැත්ම විභයනි හික්ෂුව වෙත පැවරී ඇති එතිනාසික වගකීම පිළිබඳ සාකච්ඡා කර ඇත. 'හික්ෂුව සඳාචාර සේදාපාලු පැතිකඩක් ඇති වීමට වගය යුතු බව අවධාරණය කර තිබේ'. මෙම පර්යේෂණයට අදාළව සැපුව තොරතුරු ඇතුළත් වී නොමැත.

බොඳේ ආචාර විද්‍යාව පූජා විටියල ඉන්දසිරි මාහිමි අභිනන්දන ගාස්ත්‍රීය සංග්‍රහය යන කානිය මෙහිදී මෙම සාහිත්‍ය විමර්ශනයේදී වැදගත් වේ. පනාමුරේ වන්දීම, විටියල ඉන්දරතන තෙමුකැලීයේ ධම්මානන්ද යන හිමිවරුන් විසින් එය සංස්කරණය කර තිබේ. සඳාචාර සංකල්පයට අදාළ මාතෘකා විශාල ප්‍රමාණයක් ඇතුළත් මෙම කානියනි අන්තර්ගතය ආචාර විද්‍යාවට අයත්ය. නූතන සමාජ අභියෝග හමුවේ බොඳේ සඳාචාරය කෙසේ සකස් කළ යුතුද යන්න මෙම ග්‍රන්ථයේ ඇතුළත් වී නැත.

මහාචාර්ය අසංග තිලකරත්න විසින් රවනා කරන ලද ලිපි එකතුවක් බොඳේ දරුණය හා ආචාර විද්‍යාව යනුවෙන් සංස්කරණය කර ඇත. මහාචාර්ය රඹවේ පද්මසිරි හිමි හා මහාචාර්ය විමල් හේවාමානගේ විසින් සංස්කරණය කරන ලද මෙම කානියනි ආචාර විද්‍යාවට සම්බන්ධ ලිපි බොහෝ ප්‍රමාණයක් ඇතුළත් වේ. ආචාර විද්‍යාව පිළිබඳ නූතන විග්‍රහ මෙන්ම බොඳේ දාම්ප්‍රේ කේතෙයන් ආචාර විද්‍යාව සම්බන්ධ තොරතුරු විග්‍රහ කර ඇත. නූතන සමාජ අභියෝග හමුවේ බොඳේ සඳාචාරයේ උපයෝගිතාව පිළිබඳ තොරතුරු ඇතුළත් වී නැත.

හෝමාගම ධම්මානන්ද හිමියන් විසින් රවනා කර ඇති බොඳේ හා කාන්ටීයානු සඳාචාර ද්‍රැශන යන කාන්තියෙන් ආචාර විද්‍යාවේ ස්වභාවය හා ඒ පිළිබඳ නිර්වචන ඉදිරිපත් කොට ඇත. එම ග්‍රන්ථය මගින් බොඳේ ආචාර ධර්ම කාන්ටීයානු ආචාර ධර්ම තුලනාත්මකව අධ්‍යාපනය කොට ඇත. නූතන සමාජ අභියෝග හමුවේ බොඳේ සඳාචාරයේ උපයෝගිතාව පිළිබඳ තොරතුරු අනුළත්ව නැත.

පනාමුරේ වන්දීම හිමියන් විසින් රවනා කරන ලද බොඳේ ආචාර විද්‍යාව මූලාශ්‍රය අධ්‍යාපනයක් යන කාන්තිය මෙම පර්යේෂණ මාත්‍රකාවට බොහෝ අදාළ මාත්‍රකා කිහිපයකින් යුත්තය. බොඳේ සඳාචාරයේ පදනම, සඳාචාර සංවර්ධන විධිවේද වැනි මාත්‍රකා මෙම පර්යේෂණයට බොහෝ සම්බන්ධකම් පවතී. එහෙත් නූතන සමාජ අභියෝග හමුවේ සඳාචාරයේ උපයෝගිතාව සම්බන්ධයෙන් එම ග්‍රන්ථයේ කරුණු අනුළත් වී නැත. මෙම ග්‍රන්ථවල අනුළත් වී ඇති කරුණුද පදනම් කරගනිමින් මෙම මාත්‍රකාවට අදාළව පර්යේෂණය සිදු කිරීමට අපෙක්ෂා කෙරේ.

දෙල්දුවේ ඇඟාණසුමන හිමියන් විසින් රවනා කරන ලද අදි බොඳේ ද්‍රැශනයේ මූලධර්ම නමැති ග්‍රන්ථයේද මෙම පර්යේෂණයට අදාළකරගත හැකි තොරතුරු රසක් අන්තර්ගත වී ඇත. එහි පිටු අංක 154 සිට 166 දක්වා පිටුවල අන්තර්ගත ආචාර විද්‍යාත්මක ප්‍රවණතාව හා සවච්චන්දතාව යන මාත්‍රකාට එකතුකර ඇති කරුණු ද මෙම පර්යේෂණයට අදාළකර ගත හැකිය.

එසේම මහාචාරය සූමනපාල ගල්මංගාඩ විසින් රවනා කරන ලද අදි බොඳේ ද්‍රැශනයේ මූලධර්ම නැමැති ග්‍රන්ථයේ දී බොඳේ ආචාර විද්‍යාවේ විවිධ පැතිකඩ මෙන්ම එහි පදනම පිළිබඳවත් විග්‍රහයක් ඉදිරිපත් කර ඇත. මෙම පර්යේෂණයේදී එම කරුණුද අදාළ කරගත හැකිය. මේ ආකාරයට මෙම පර්යේෂණයේ සාහිත්‍ය විමර්ශනය ඉදිරිපත් කළ හැකිය.

පරශේෂණ ගැටලුව

මෙම පරශේෂණයේ මූලික පරශේෂණ ගැටලුව වන්නේ නුතන සමාජය විෂයෙහි බොඳීද සඳාවාරයේ උපයෝගිතාවක් තිබේ යන්න අධ්‍යයනය කිරීමයි. විවිධ අරුමුද සහිත වර්තමාන සමාජය සඳාවාර සම්පන්න දැනුම් සමාජයක් බවට පත් කිරීම සඳහා බොඳීද සඳාවාර සංකල්ප කොතෙක් දුරට උපකාර කරගත හැකිද යන්න විමර්ශනය කිරීමද පරශේෂණ ගැටලුව අතර ප්‍රධාන වේයි.

පරශේෂණ අරමුණු

මෙම පරශේෂණයේ මූලික අරමුණ වන්නේ නුතන සමාජය විෂයෙහි බොඳීද සඳාවාරයේ උපයෝගිතාව පිළිබඳ අධ්‍යයනය කිරීමයි. වර්තමාන සමාජයේ සඳාවාරය විශාල සේදාපාලුවකට ලක්වේ ඇති බව සැම දෙනාම පොදුවේ පිළිගන්නා කරුණුකි. දිනෙන් දින පළවන ප්‍රවත්පන් වාර්තා රුපවාහිනී ප්‍රවෘත්ති වාර්තා එයට සාක්ෂි දරයි. අනෙකාගේ මාරුය වුවද අනුහුත කරන තුළ ආත්මාරුපයම පෙරදැරීකරගත් මෙල්විඡ සමාජයක් නිර්මාණය වී ඇත. මෙම ස්වභාවය තුළ සඳාවාරාත්මක සමාජයක් ගොඩ නැගීම සඳහා බොඳීද සංකල්ප උපයෝගි කරගත හැකි ආකාරය විමර්ශනය කිරීම මෙම පරශේෂණයේ මූලික අරමුණු අතර වේයි.

පරශේෂණ ක්‍රමවේදය

මෙම පරශේෂණයේ ප්‍රධාන පරශේෂණ ක්‍රමවේදය වන්නේ ග්‍රන්ථ සන්ධාර ක්‍රමවේදයයි. සාහිත්‍ය මූලාශ්‍ය උපයෝගි කරගනීමින් තොරතුරු ඒකරායි කර විශ්ලේෂණය කිරීමට අපේක්ෂා කෙරේ. එසේම වර්තමාන සමාජයේ ප්‍රවත්තා විවිධ සඳාවාර විරෝධ ක්‍රියාවන් පිළිබඳ ප්‍රාමාණික උගතුන් සමග සාකච්ඡා කොට තොරතුරු ඒකරායි කරමින් සම්මුඛ සාකච්ඡා ක්‍රමයද යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.

පර්යේෂණයේ වැදගත්කම

දැඩි සඳාවාර පරිභානියක් සහිත සමාජ රටාවක අප්‍රේවන්වන බව පැහැදිලි කරුණකි. සමාජයේ සැම ආංශයක්ම පරිභානියට පත් වී ඇත. සාමාජිය, ආගමික, සංස්කෘතික වශයෙන් එසේ පරිභානියට පත් වී ඇති ක්ෂේත්‍රී වර්ගකළ හැකිය. පරිභානියට පත් නොවූ කිනම් හෝ ක්ෂේත්‍රීයක් වර්තමානයේ දැකිය නොහැකිය.

ශ්‍රී ලංකාවේ තරම් මත්වතුර පානය කරන ජන අනුපාතයට අනුව වෙනත් රටක් නොමැතිය. ඉතාම අසරණ තත්ත්වයේ සිටින පුද්ගලයාගේ ඉතාම උසස් තත්ත්වයේ සිටින පුද්ගලයා දක්වා සියලුලන් අතර වංචාව දූෂණය ඉහවහා ගොස් ඇත. නිතර අසන්නට ලැබෙන විවිධාකාරයේ ස්ථීර දූෂණ ඉතා බිඟ ජනකය. විවිධාකාරයේ ලමා අපවාර දිනෙන් දින වැඩි වෙමින් පවති. මහමග මිනිසුන් බලා සිටියදී සිදු කෙරෙන සාතන නිමක් නැත. පවුල් ජීවිත දිනෙන් දින අවුල් තත්ත්වයට පත් වෙමින් පවතියි. දිනකට දික්කසාද නඩු හාරසියයක් පන්සියයක් අසන රටක් බවට පත් වී ඇත. කාමය උද්දීපනය කරන විවිධ මාධ්‍යන් වයස්, ලිංග හේදයකින් තොරව සැම තැනම පැතිරෙමින් පවති.

මෙම තත්ත්වය තුළ සමාජයට මග පෙන්වන ආත්මාරුප තාප්තිය වෙනුවෙන් කටයුතු කිරීම ඉවත් කොට යහපත් සමාජ මෙහෙවරකට අවශ්‍ය කරන ගුණ ධර්ම සංවර්ධනයට හේතුවන කරුණු ඉදිරිපත් කිරීම මෙම පර්යේෂණයේ වැදගත්කම් වශයෙන් පෙන්වාදිය හැකිය.

සාකච්ඡාව

බුද්ධාජා තුළ ඉගැන්වෙන ආචාර්‍යත්මක ඉගැන්වීම් සැලකිල්ලට ගැනීමේදී එය ප්‍රාමාණික ආචාර විද්‍යාවක් ලෙස සැලකිය හැකිය. පොදුවේ සැම දරුණුනයකම ආචාර විද්‍යාත්මක ප්‍රවාණතාවන් ඇති නිසාත් ඒවා පවතින ආකාරය අනුවත් කොටස් තුනකට ගොනු කර ඇත. එනම්

01. ප්‍රාමාණික ආචාර විද්‍යාව

02. විස්තරාත්මක ආචාර විද්‍යාව

03. විශ්ලේෂනාත්මක ආචාර විද්‍යාව (ධම්මානන්ද හිමි, හෝමාගම, 2001). වශයෙනි.

මින් පළමු වැනින ප්‍රාමාණික ආචාර විද්‍යාවයි. ඒ යටතේ සිදු කෙරෙන්නේ ආචාරාත්මක විෂයක්ෂේත්‍රයෙහිලා ගැනෙන හරි වැරදි හොඳ නරක යුක්තිය හා සාධාරණත්වය වැනි සංකල්ප කිසියම් මූලුම දැන්වීම හෙවත් ප්‍රමාණයකට අනුව ඇගයීමයි. දෙවැනින වන විස්තරාත්මක ආචාර විද්‍යාව යටතේ සිදුවන්නේ හරි වැරදි හොඳ නරක වැනි සංකල්පයන් ලෝකයාගේ පිළිගැනීමට ලක්වී තිබෙන ආකාරය කෙසේදැයි විස්තර කිරීම පමණි. ඉහත කි සංකල්ප පොදු සමාජය පිළිගෙන තිබෙන අන්දමත් ඒවා හාවිත වන අන්දමත් විස්තර කරනු විතා කිසියම් ප්‍රමාණාත්මක විශ්වයක් මේ තුළින් සිදු නොවේ. තෙවැනින වන විශ්ලේෂණාත්මක ආචාර විද්‍යාවේදී හරි වැරදි හොඳ නරක ආදි සංකල්ප ආගමික නැඹුරුතාවයකින් විස්තර නොකරයි. එහිදී සිදු වන්නේ ඒවා ගාස්ත්‍රීය වශයෙන් පමණක් විශ්ව කිරීමයි (ධම්මානන්ද හිමි, හෝමාගම, 2001). බොඳ්ධ ආචාර විද්‍යාව ප්‍රාමාණික ආචාර විද්‍යාවක් බවට පත් වන්නේ

බොඳ්ධ ආචාර විද්‍යාවට අනුව ආචාර ධර්ම ආචාර ධර්ම සඳහා පමණක් ම පවතින්නක් නොවේ. අප විසින් හොඳ දේ කළ යුත්තේ පාරිගුද්ධිය අරමුණු කොට ගෙනමය. වෙනත් අයුරකින් පැවසුවහොත් හොඳ හොඳ පිණිස නොව විමුක්තිය පිණිසය. බොඳ්ධ ආචාර ධර්ම පද්ධතියෙහි ප්‍රාථමික නිරදේශය පන්සිල්ය. එය සීලය සඳහාම නොව සමාධිය සඳහාය. සීලය එකි ආචාරාත්මක වැඩ පිළිවෙළ සඳහා පදනම සකස් කරනවා පමණි. සමාධිය ද සමාධිය සඳහා නොව ප්‍රයාව සඳහාය. ප්‍රයාව යථාරථාවයේදය හෙවත් විමුක්තිය පිණිසය. මෙසේ නිවන පරම නිෂ්ටාවකොට ගෙන ඒ සඳහා ක්‍රියා කරීම බොඳ්ධ ආචාර ධර්ම පද්ධතියේ මූලික අදහස වේ. ඒ හැරුණු විට තවත් අනුරු එලයන්

කිහිපයක්ද වේ. සාමාන්‍ය ජන ජීවිතය දෙනීකව සඳාවාර සම්පන්න කිරීම් මෙලාව හා පරලාව ජීවිත යහපත් කිරීම් ඒ අතර වේ. මේ සඳහා උපකාරීවන ඉගැන්වීම මංගල පරාභව වසල සිගාලෝවාද ව්‍යාපෘතිය වැනි සූත්‍රවල දැක්වේ. බොඳු සඳාවාර ධර්ම පද්ධතිය සමස්ථ මානව වර්ගයාගේම සුබ සිද්ධිය සඳහා හේතුවන බැවින් සමාජ දරුණුනය සමගද අත්වැළේ බැඳු ගන්නා ස්වභාවයකින් යුත්තවන බව පැවසිය හැකිය.

මිනිසාගේ බුද්ධියට මෙන්ම හැඟීම වලට ප්‍රංශවේදී මිනිස් ජීවිතයට කිසියම් මග පෙන්වීමක් ලබාදීම සඳාවාරයේ මූලික පරමාර්ථය වෙයි (අබේනායක, ඔලිවර, 2009). විද්‍යාත්මක යුතානය අතින් මිනිසා ඉදිරියට පැමිණ සිටියද අධ්‍යාත්මික ගුණධර්ම අතින් ඉදිරියට පැමිණ නැත. දිනෙන් දිනම අසන්නට ද දකින්නට ලැබෙන ප්‍රවාන්ති තුළින් අවබෝධ කරගත හැකි වන්නේ අධ්‍යාත්මික ගුණධර්ම අතින් මිනිසා බොහෝ සෙයින් පරිභානියට පත්වී ඇති බවයි. සඳාවාර සේදාපාලිව හා බොඳු උද්‍යෝගය තරග වදිමින් සිටින අද්ඛත වූ හයෝකර වූ සමාජයක අද අප ජීවත් ව සිටින බව මැනවින් අවබෝධ කර ගැනීම සමාජ ගෙයිනයක ආරම්භක කාර්ය බව අවබෝධ කරගත යුතුය.

තුතන සමාජ අභියෝග හමුවේ අවශ්‍ය වන්නේ යථාර්ථය පිළිබඳ සංවේදිතාවයකි. සංවේදිතාව අවබෝධයේ විශිෂ්ට ප්‍රතිඵලයකි. සමාජයේ ස්වභාවය අවබෝධ කරගත යුතු යැයි පැවැසන්නේ එබැවිනි.

වර්තමාන සමාජය දෙස අවධානය යොමු කිරීමේදී පැහැදිලිව දැකිය හැකි ලක්ෂණ දෙකකි. එනම් බොඳු හා ආගමික ප්‍රබෝධයේ ඇති උසස් උද්‍යෝගය හා දියුණුවයි. එසේම විවිධාකාරයෙන් සිදුවන අපරාධ වංචා හා දූෂණවලින් යුත්ත සඳාවාර සේදාපාලුවයි. සඳාවාර සේදාපාලු පැතිකඩ බොඳු හා ආගමික උදෙස්ග පැතිකඩේ ප්‍රතිඵලයක් ලෙස සැලකිය යුතු යැයි අදහස් තොකරයි. බොඳු උදෙස්ග පැතිකඩ හා සබඳ බලවේග සාම්ප්‍රදායික රාමුවේ සිට තමන්ගේ ක්‍රියාමාර්ග තවදුරටත්

ශ්‍රී යාත්මක කළ යුතුද යන්න ගැන පූනරාවලෝකනයක යෙදිය යුතුය. තමන්ගේ කාර්යය භාරවලට නව ප්‍රවේශයක් ආරෝපණය කිරීමේ අවශ්‍යතාව එම බලවේග මගින් අවබෝධ කරගත යුතුය. මිනිස් මස බුදින මිලේවිඡ සමාජයක් ඩිජිටෙම්න් පවතින අවධියක ආත්මාර්ථකාම් සමාජ සංවිධානවලට කොටු වී සිටීම ගැන නැවත ආවර්ශනය කළ යුතුය. අදාළතන ශ්‍රී ලංකික බොඳේයා ඉදිරියේ ඇති නව අභියෝගය මෙයයි (අබේනායක, මල්වර, 2009) ආත්මාර්ථය සඳහා බණ දහම් දෙසීම් ප්‍රගුණ කිරීමත් ආත්ම තාප්තිය සඳහා සම්ති සමාගමවල කටයුතු කිරීමත් ඉක්මවා සිටින සමාජ මේහෙවරකට අතහිත දීමට අප ඉදිරිපත් නොවන්නේ නම් අනාගතයේ පහළ වන කුරිරු විෂම අධාර්මික සමාජයට වගකිව යුත්තන් වන්නේ අපමය.

බොඳේයන් ලෙස ගිහි පැවිදි සියලු දෙනා එක සේ බැඳ තබන ආගමික භා සාමාජික ප්‍රතිපත්තිය හැඳින්වෙන්නේ ආර්ය අෂ්ට්‍රාංගික මාර්ගය යනුවෙති. එය අනුපූරුව ප්‍රතිපදාවකි. ඒ අනුව ආර්ය අෂ්ට්‍රාංගික මාර්ගය ප්‍රායෝගික වශයෙන් සමාජගත වන්නේ සිල සංඛ්‍යාත යහපත් ව්‍යවහාර යහපත් ශ්‍රී යාව සහ යහපත් දිවි පැවැත්ම යන කරුණු තුනෙන්ය. අද පවතින සඳාවාර සේදාපාලු වේ. පැතිකවේ පදනම බොඳේයන් මෙම කරුණු හඳුනා නොග ගැනීමෙන් ඒවාට අවධානය යොමු නොකිරීමෙන් බව පැවසිය හැකිය. වර්තමානයේ අප පත්ව සිටින්නේ දැනුම දියුණු කර ගැනීමේ ශ්‍රී යාවලියකට ය. දැනුම යනු තුවන යැයි වරදවා අවබෝධකර ගෙන දැනුම පිටුපස තරගකාරී ලෙස හඳා යන සමාජයක් වර්තමානයේ නිරමාණය වෙමින් පවති. එම සමාජයේ සාමාජිකයන් ලෙස මිස බොඳේයන් ලෙස සිතිමටවත් වර්තමාන සාමාජයේ ජ්‍යෙවත් වන පුද්ගලයාට හැකියාවක් තැක. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ කුහක මිසදිවු ස්වාර්ථයට ගරුකරන සමාජයක් බිජි විමය. මෙම සමාජය තුළ සඳාවාරයට ඉඩක් නැත. එම සමාජයේ වසන බොඳේයන්ගෙන් යහපත් ව්‍යවහාර යහපත් ශ්‍රී යා යහපත් දිවි පෙවත සම්පූර්ණයෙන් ගිලිහි ගොස් ඇත. ඒවා කොතරම් දුරස් වී ඇත්ද යත් ඒවායේ අර්ථ පවා බොඳයේ නො දනිති.

සමාජ සඳාවාරය ප්‍රතිස්ථාපනය කිරීමට පුද්ගලයා ආකාර තුනක ප්‍රදානයක යෙදිය යුතුය. බොඳේ සමාජ සංස්ථාවන් මෙන්ම බෙංදයන් ද මෙය වහා අවබෝධ කරගත යුතුය.

පළමුව එක් එක් පුද්ගලයා තම තමා විසින් සියලු සමාජ විරෝධී ක්‍රියා වලින් විරමණය වන බව ප්‍රකාශ කොට ක්‍රියාත්මක කළ යුතුය. එවැනි ක්‍රියාවක යෙදීම තබා එවැන්නක් ගැන සිතිම පවා සමාජ අසාධාරණයට හේතුවන බව සියලු දෙනා විසින් අවබෝධ කරගත යුතුය. සමාජ විරෝධී ක්‍රියාවල යෙදුවීමෙන්ද සම්පූර්ණයෙන් වැළකිය යුතුය. තමා වැළකි අන් අය ඒවායේ යෙදුවීම තමාම යෙදීමට සමාන කොට ගත යුතුය. තමා සමාජ විරෝධී ක්‍රියාවලින් වැළකි අන් අයෙකු එවැන්නක යෙදුවීම තබා යෙදුවීමට සිතිම පවා තමා එක එල්ලේ සහභාගි වීමක් ලෙස සලකා දුරින්ම දුරු කළ යුතුය. තුන්වෙනුව සමාජ ක්‍රියාවල නිරත වනු දැකින විට රට්ට ප්‍රතිපක්ෂ විය යුතුය. උද්‍යෝග්‍යනය කළ යුතුය. සංවිධානය විය යුතුය. එසේ නොකරන්නේ නම් තමාද සමාජ විරෝධී ක්‍රියාවල යෙදුණා සේ සැලකෙන බව ප්‍රත්‍යක්ෂ කරගත යුතුය.

බොඳේ සමාජ ආචාර ධර්මය ඉහළින් හෝ පිටතින් පනත්වන ලද එකක් නොව සමාජ කණ්ඩායමක යහපතට හේතු තුන වෙමින් පරිණාමයට පත් වූ එකකි. බුදු දහමට අනුව එය ධම්ම නම් වෙයි. සමාජ කණ්ඩායමකට භාති කර යම් දෙයක් වන්නේ ද එය අධම්ම හෝ පාඨ නම් වෙයි. තුනතන සමාජ අහියෝග ජය ගැනීමට නම් අධම්ම හෝ පාඨය දුරු කළ යුතුය.

බුදුන් වහන්සේගේ පිළිගැනීම අනුව තාත්ණාව මිනිස් සමාජ ජීවිතයට විනාශකාරී ප්‍රතිඵල ගෙන දෙන්නකි. එය සමාජ සඳාවාරය විනාශකළ හැකි සිත සම්බන්ධ වූ රෝගයකි. ආහාර නොමැතිවීම ආර්ථික රෝගයකි. එම රෝගයට පිළියම වන්නේ ආහාර තීපදාන්නාගේ තාත්ණාවට ඉඩ තාත්මෙන් තොවේ. ඒ වෙනුවට උවමනාවට වඩා ආහාර තීපදාවීමෙන් වැළ කි මධ්‍යම ප්‍රතිපදාවක් අනුගමනය කිරීමෙන් සඳාවාර සම්පන්න

සම්ජයක් ගොඩ නැගීමෙනි. වෙනස්වන පරිසරය අනුව සමාජය ආයතනයන් නැවත නැවතන් සංවිධානය කිරීමෙන් නීරෝගී සඳාවාර සම්පන්න සමාජයක් පවත්වාගෙන යා හැකිය. එසේම බොඳේ සඳාවාර දරුණාය අනුගමනය කිරීමෙන් පුද්ගලයාගේ ආයාත්මික සංවර්ධනය පමණක් නොව හොඳික පරිසරය පවා සුරක්ෂිත කරවන බව පැවසිය හැකිය.

සමාලෝචනය

දුරාවාරයට විරුද්ධව අරගලය අප සිතන තරම් පහසු නොවන බව මේ අනුව අවබෝධ කරගත හැකිය. මෙම අරගලය තුළ අවම වශයෙන් ප්‍රස්ථර තුනක් ඇත. බොඳේයා වර්තමානයේ උත්සාහ ගන්නේ ඉන් එක් ප්‍රස්ථරයක් තරමකින් හෝ පුරුණ කිරීමට ය. එනම් ගක්ති පමණින් තමා දුරාවාරයෙන් වෙන්ව සිටිමයි. එයින් කොතරම් සතුවක් ලැබුණ්න් කොතරම් ලාභයක් ලැබුණ්න් එහි නොයෙදීමට බොඳේයා වගබලා ගත යුතුය. දුරාවාර විරෝධී අරගලයක යෙදීමට බොඳේයාට ඇති අයිතිය බුදුන් වහන්සේ අවධාරණය කර ඇත. සැම බොඳේයා විසින්ම භා හික්සුන් වහන්සේ කෙනෙකු විසින් ද මෙම අරගලය කළ යුතුය. සමාජ අභියෝග හමුවේ ඉදිරියට ගමන් කළ හැකි බව බුදු දහම අවධාරණය කරයි.

ආයිත ගන්ථ

කළුපනන, ඩී.එස්. (2005). මූල් බුදු සමයෙහි ආචාර විද්‍යාව, නුගේගොඩ: තිවිර ප්‍රකාශන

එම.

ප්‍රමාණික, පී. ඩී.(1998). බොඳේ ආචාර ධර්ම, කොළඹ: බොඳේ කටයුතු දෙපාර්තමේන්තුව.

එම

බුද්ධකතිකාය, (1971) එමම පදය, කොළඹ: බැංධ ජයන්ති රුජිටක ගුන්ථ මාලා. ධම්මානනද හිමි, හෝමාගම,(2001) බොඳේ භා කාන්ටියානු සඳාවාර දරුණාය, මරදාන: ඇස්. ගොඩගේ සහ සහෙස්දරයෝ.

එම.

එම.

අච්චිනායක, ඔලිවර්, (2009). බොඳේ අධ්‍යාපන විමර්ශන, පු.වි බොරල්ල: සංස්. මහමිනව පණ්ඩාරතන නිමි, පහළගම ධම්මික නිමි, විශේෂීරිය ගුන්ප තක්න්දුය.

එම.